




ශ්‍රී ලංකාවේ ජාතින් අතර ඇති සමගිය, සහෝදරත්වය, එකමුතුකම හා නිවහල් බව අපේ රටේ ජාතික ගියෙන් කියැවේ. අපේ මධ්‍යමේ සාරචන් බව ස්වාභාවික සම්පත්වලින් පිරිණු බව හා සූන්දරත්වය ද මුළුමට ගරු කිරීම පිළිබඳ ව ද අපේ ජාතික ගියෙන් කියැවේ. ගිතය ලියුවේ ආනන්ද සමරකේත්නී මහතා ය. එතුමා ගිත රචකයෙක්, කවියෙක්, ගායකයෙක් හා විතු ගිල්පියෙක් ද වේ. මේ ග්‍රේෂ්‍ය පුරුෂයා ගැන ලියැවුණු තොරතුරු බිඳීම් කියවා බලමු.

වේරස් ගග සෙමින් ගලා බසී.  
කිරිකාක්කු රේනක් ගග උචින්  
පියාසර කරති. ගොඩපර මල්  
වැටී ගග දිය රත් පැහැයෙන්  
බබුදි. නිසල දිය කළමින්  
මරුවක් ඇදී යයි.....

පිළියන්දල වැවල රජයේ විදුහල  
පිහිටා ඇත්තේ මේ වේරස් ගග  
අසබඩ ය.

“මය ලමය මොනවාද කල්පනා  
කරන්නේ? ගණන හැඳුවා ද?”  
“නැ මහත්තයා ..... මේ  
හදනවා”. ගුරුතුමා අසුනෙන්  
නැගිට ලමය ලැයට යයි. ගණන  
පොත අතට ගනියි. ගණන සාදා  
නැත. ඒ වෙනුවට මහු ගියක්



ලියා ඇත. “පොත අරන් මේසේ ලගට එන්න.” පමණ සෙමින් ගරු මේසය ලගට යයි. ගුරුතුමාගේ මුවග සිනහවක් මතුවයි. “හා මේ පොතේ ලියලා තියෙන්නේ ලස්සන සිංදුවක් නේ. කාටත් ඇහෙන්න කියවන්න බලන්න.”

පමණ ඉම්හිරි ගියක් තාලයට ගායනා කෙලේ ය. එයයි ඔහුට ලැබූණු දැඩුවම. ඔහු ගැසුවේ වේරස් ගංගාව ගැන ලියු ගිතයකි. ගුරුතුමා ආතුල් සියලු දෙනා ම ගියේ රස වින්දාහ. අට හැවිරිදී සමරකෝන් ගිත රචකයකු හා ගායකයකු වූයේ මේ අයුරිනි.

කුඩා සමරකෝන් මූලික අධ්‍යාපනය ලැබූවේ වැවල රජයේ විද්‍යාලෙනි. ඔහු මේ පාසලේ දී ගායකයකු හා ගිත රචකයකු වශයෙන් ප්‍රසිද්ධියට පත් විය. මෙහි ප්‍රතිඵලය වූයේ එකල උසස් පාසලක් වූ කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයට ඇතුළු වීමට ඔහුට හැකි වීමයි. ඉගෙනීමට මෙන් ම ගිත ලිවීමට ද ඔහු දක්ෂයෙක් විය.

කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේ පවත්වනු ලැබූ ගිත රචනා තරගයක දී ඔහු ලියු ගිතයකට ප්‍රථම ස්ථානය හිමි විය. මේ ඔහු එම අවධියේ දී ලියු එම ගිතයෙහි කොටසකි.

අපි වෙමු එක මවකගේ දරුවෙය්  
එක නිවසෙහි වෙසෙනා.....

(ඔබගේ පාඨම පොත්වල මුල් පිටු අතර ඇති මේ ගිය කියවන්න. රස විදින්න.)

ඔහු එම විද්‍යාලයේ ගත කළ කාලය අවසාන විය. ඉන්පසු ඔහු අවසාන ඉංග්‍රීසි සහතික පත්‍ර විභාගයට පෙනී සිටියේ ය. එහි දී ඔහුට ප්‍රථම පන්තියේ සාමර්ථයක් හිමි විය. එහි ප්‍රතිඵලය වූයේ එම විද්‍යාලයේ ම ආචාර්ය පදවියක් ඔහුට හිමි වීමයි.

රවින්ද්‍රනාත් තාගේර්තුමා ශ්‍රීලංකාවට පැමිණියේ මේ අවධියේ ය. තාගේර්තුමාගේ ගිත සන්දර්ජන නැරඹීමෙන් සමරකෝන් මහත් සතුවට

පත් විය. ඔහු ඉන්දියාවට ගොස් තාගෝර්තමාගේ අධ්‍යාපන ආයතනය වූ කාන්තිනිකේතනයේ දී සංගීතය හා විතු කරමය හැඳුරු ය. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඔහු ආනන්ද සමරකෝන් නමින් ප්‍රසිද්ධ වූයේ ය.

කලකට පසු ඔහු නැවත විදේශ ගත විය. ඔහු ඉන්දියාව, සිංගප්පූරුව, ආදි විදේශයන්හි සංචාරය කළේ ය. ඔහු එම රටවල විතු පුද්රුණන පැවත්වේ ය. එහි දී ඔහුට ත්‍යාග හා සම්මාන රාජියක් හිමි විය. දීර්ස සංචාරයක් තීමවා ඔහු ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේ ය. ශ්‍රී ලංකාවේ පාසල් ගණනාවක ඔහු විතුකරමය හා සංගීතය ඉගැන්වේ ය.

එක් දිනක රාත්‍රියේ නින්දට ගිය සමරකෝන් මැදියම් රයේ අවදි විය. ජනෙල් කුවුල්වලින් ගලා ආ සඳරස් මූල් කාමරය පුරා ගලා ගොස් තිබුණි. ඔහු ඇදට වී කළේපනා කළේ ය. අපේ රජවරු, වෙහෙර විභාර, සරුසාර කෙත් වතු හා හේද හින්න වූ සමාජය ද පිළිබඳ තොරතුරු ඔහුගේ සිහියට නැගිණි. අලුයම වන විට ඔහු අතින් ගියක් නිරමාණය විය.

නමෝශ නමෝශ මාතා  
අප ශ්‍රී ලංකා නමෝශ නමෝශ මාතා.....

අපේ ජාතික ගිය බවට පත් වූයේ මේ ගිතයයි. මහත් සතුවට පත් ආනන්ද සමරකෝන් ඉන් පසු ගිත රාජියක් ලියුවේ ය.

1956 දී දිනමිණ පුවත්පත මගින් විතුපට ගිත රචනා තරගයක් පවත්වන ලදී. සුජාතා විතුපටයට සමරකෝන් ලියු “මන රංඡන ද්‍රේශනීය ලංකා” ගිතයට ග්‍රාවක ජන්ද 81900 ක් ලැබේ තිබුණි. එය එම තරගයේ ප්‍රියතම ගිතය වශයෙන් තේරුණේ ය. එම ගිතයේ කොටසක් මෙහි දැක්වේ.

මන රංඡන ද්‍රේශනීය ලංකා  
මාතා අතිරමණි  
කිත් පැසසුම් ලැබ දස දෙස පූජිත  
සුන්දර අප ශ්‍රී ලක් මැණි  
සැරදේ සැරදේ සැරදේ ලක් මුවනි  
වැජ්ඩීවා සවිසිරිනී .....

ଆନନ୍ଦ ଚମରକେନ୍ଦ୍ରଙ୍କେ ତଥା ଶନାତ୍ମିଯ ଶିଳ୍ୟକ କୋପିଙ୍କ ଗାୟନା କର  
ରଜ ଲିଖିଲା.

ଆଜେ ମହୁର ଶୀତଳରେ ଶିଳ୍ୟକ ନାମ୍ର ଅମା ଧନରେ  
ତାରପତି ଅହଜେ ଜୁଦିଲେବେ ଦୀପେତି ଲିଖିଲିଲେନେ  
ରମ୍ଭ ସୋବାଦରମେ .....

ମେ ଅନ୍ତର୍ମିଳର ଭିନ୍ନ ଦୁଇ ରଜର ଶିଳ୍ୟକ ଲିଖା ଦୂରେ ଦୂରେ କର ଆଜି.

ମହୁବିଲିଲ ନିଦିନୀ ଦିନା ଗୈନିମନ୍, ବାଦ ହେବେ ଦ୍ଵିରୈ କର ଚମରି ଚମିପନ୍ଦନ  
ଶିଳ୍ୟକ ଚମରକେ ଗୋବିନ୍ଦାରିମନ୍ ଭିନ୍ନରେ ଅରମୁଣ ଲିଖ. ମେ ଚଦନୀ ଭିନ୍ନ ଶିଳ୍ୟକ  
ଲିଖିଲେ ଯ; ଗାୟନା କଲେ ଯ; ଲିପି ଆନନ୍ଦେ ଯ. ଅପରେ ଶାତିକ ଶିଳ୍ୟକ  
ନିରମାପକଯା ଲିଖିଲେ ଆନନ୍ଦ ଚମରକେନ୍ଦ୍ର ମହନାରେ ନାମଯ ଚଦନୀ ଅମରଣ୍ଣିଯ  
ଲିଖିଲା.



## ଶିଳ୍ୟକାରକାଳ ୦୧

ଆନନ୍ଦ ଚମରକେନ୍ଦ୍ର ଶିଳ୍ୟକ ରଜର ମୁଲ ଶିଳ୍ୟକ ଅବଶେଷିତ ହା ଚମିବନ୍ଦିଦ ଚିଦ୍ଦିଯ  
କିଯିଲିଲା.

ଆଜିନ୍ତ ଚମରକୋଣ ପାଟାଳ ଏମୁତ ଆରମ୍ଭିତତ ଚନ୍ଦରପ୍ପାମ ମର୍ରୁମ ଚମପନ୍ତପ୍ପଟା  
ନିକଞ୍ଚିତ ବାଚିକାମାରି କରିଲା.

## ଶିଳ୍ୟକାରକାଳ ୦୨



ଭିନ୍ନ ଅମା ଅବଦିଯେ ଦୀଲିଖି ମୁଲ ମ ଲିଖ ଗାୟନା କରନ୍ତି.

ଅବର ଶିରୁ ପରାଯତତିଲ ଏମୁତିଯ ମୁତଲାବତୁ ପାଟାଲାପ ପାଟାପିମ.

ଶ୍ରୀଯୁକ୍ତାରଥ ୦୩



వ్రిందారథి 04



පහත දැක්වෙන වචනවල තද කළ කර ඇති අකුරු කෙරෙහි අවධානය යොමු කරමින් කියවන්න.

பின்வரும் சொற்களின் தழித்த எழுத்தினால் உள்ள எழுத்துக்களின் அகலத்தைச் செலுத்தி வாசிக்கவும்.

କେଣ୍ଟିବିନ୍ଦୁ	ପାଯିଙ୍ଗାଲାବି
ଶନ୍ତିରୀତି	ପ୍ରତିବିଲିଙ୍ଗ
ଅହଯତ୍ଵାତ୍ମିକା	ପ୍ରକିଳ୍ପିତି
ଜନ୍ମଦୂଷଣି	ଜୀବିତରୀତି
ଅନ୍ତର୍ଦ୍ଦୂଷଣି	ଅଧ୍ୟାତ୍ମିକତା

ତଦ୍ୟ କଲ କର ଆସି ଅକ୍ଷୁର୍ମ ମହାପ୍ରାଣ ଅକ୍ଷୁର୍ମ ଲେଖ ହୈଦିନୀବେ.

వ్రియాసారథం 05



පහත සඳහන් වාක්‍යවල හිස්තැන්වලට සුදුසු වචන වරහන කුළින් තෝරා වාක්‍ය සම්පර්ක කරන්න.

பின்வரும் வாக்கியங்களின் இடைவெளிகளுக்குப் பொருத்தமான சொற்களை அடைப்புக்குள்ளிருந்து தெரிந்து வாக்கியங்களை பூரணப்படுத்துக.

- i. සමරකෝන් මූලික ..... ලැබුවේ වැටුල රජයේ විද්‍යාභෙනී.
  - ii. ඔහු ඉංග්‍රීසි සහතික පත්‍ර ..... පෙනී සිටියේ ය.
  - iii. සමරකෝන් ගිත තරගයෙන් ..... ස්ථානය ලැබේ ය.

- iv. மஹு பூர்த் தின்தியே ..... ஹிமி விய.
- v. மஹு கீத ரவகயகு வகயென் ..... பத் விய.

(புச்சிகள், ஸாமர்ப்பியக்கு, விளையல், அடியாப்பாய், பூர்த் தின்தியே, பகிரங்கம், சித்தி, பர்ட்சைக்கு, கலவி, ஆரம்ப

## விஞாரங்கள் 06



மலர்கள் பாவுமில் பொதென் கூழ்நில் பாவுமில்கு தோரா கென லிஹி ஆதி மஹான் அக்ஷர சுரித விவந சொயா லியன்ன.

உங்கள் பாடப்புத்தகத்தில் உள்ள விரும்பிய பாடம் ஒன்றைத் தெரிந்து அதில் உள்ள எழுத்துடனான சொற்களைத் தெரிந்து எழுதுக.